

## මූඩල් (Moodle) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හා එහි අඩංගු ක්‍රියාකාරකම පිළිබඳ හැඳින්වීමක්

පුරුෂ බෝපැන්තේ සෞමානානු හිමි\*

### සංකීර්ණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශේෂ්තයේ වේගවත් සංවර්ධනයන් සහ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) ඇතුළු විද්‍යුත් ඉගෙනුම් මෙවලම් හාවිතය අධ්‍යාපන ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වී තිබේ. බොහෝ උසස් අධ්‍යාපන ආයතන ඉගෙනීමේ ගණනාත්මකභාවය ඉහළ නැංවීම, ඉගෙනුම්කරුවන්ට තාක්ෂණික කුසලතා ඇති කිරීම, ඉගෙනාන්නන් වඩාත් අන්තර්ක්‍රියාකාරී වීමට දිරිගැනීමේ සහ උපදෙශන ක්‍රියාවලීන්හි කාලය හා අවකාශයේ සීමාවන් ඉවත් කිරීම සඳහා LMS හාවිත කර ඇත (අල්-සයිඩින්, සහ වෙනත්, 2008; ටැං, 2008). උසස් අධ්‍යාපනයේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියට සහාය වීම සඳහා මූචිල් වැනි ඉගෙනුම් කළමනාකරණ පද්ධති හාවිත කරන විට බොහෝ වාසි ඇත. සිසුන්ගේ සහයෝගය සහ මාර්ගත අන්තර්ක්‍රියාකාරීන්ටය සඳහා වන එහි ඇගැවුම් ද සලකා බලනු ඇත. තවද මෙමගින් විවිධ ඉගෙනුම් පරිසරයන්හි සහයෝගීතාවයකට අධ්‍යාපන නියෝගීතයින් යොමු කරයි. එහිදී මෙවන්ට මූහුණට මූහුණලා ඇති උපදෙස්, පරිගණක-මැදිහත් උපදෙස්, මේම-ඉගෙනුම් සමග ඒකාබද්ධ කළ හැකි අතර එමගින් මානව සන්නිවේදනයේ වඩා හොඳ ගණනාත්මකභාවය සඳහා ඇති හැකියාව වැඩි කරයි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතිවල පොදු සංරචක වල සම්මුඛුරුත හා අසම්මුඛුරුත සන්නිවේදන මෙවලම්, කළමනාකරණ ලක්ෂණ සහ තක්සේරුකරණ උපයෝගීතා අඩංගු වේ. මෙම තක්සේරුකරණ උපයෝගීතා ඉරුවරුන්ට මූලික ඇගයීම් කාර්යයන් ක්‍රමානුකූල කිරීමට ඉඩ දෙයි. තක්සේරු කිරීම වහාම ශිෂ්‍යයාට ලබා දිය

---

\* [somanandabopeththe@gmail.com](mailto:somanandabopeththe@gmail.com)